

2. ළමා ඉතුරුම් - (Children's Savings)

සාමාජිකත්වයේ දූවා දරුවන් වෙනුවෙන් “සුවසෙනෙහස” ළමා ඉතුරුම් ගිණුම් ක්‍රමය ක්‍රියාත්මක කළ අතර, එමඟින් මාසිකව තම දූ දරුවන් වෙනුවෙන් තැන්පතු මුදලක් ඉතුරු කිරීම සඳහා දෙමාපියන් යොමු කරවීම මෙහි මූලික අරමුණ විය.

- අවම වාරිකය රු.100.00 කි.
- දරුවාගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු මුදල් ලබා ගත හැකිය.
- වාර්ෂිකව 8% ආකර්ශනීය පොළිය (නොවෙනස්ව පවතී)
- සාමාජිකයාගේ නොවන දරුවෙකු වෙනුවෙන් ද සාමාජිකත්වය හට ගිණුමක් විවෘත කිරීමේ හැකියාව පවතී.

තැන්පත් මුදල් ලබා ගැනීමේදී අවශ්‍ය ලේඛණ -

- උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්
- බැංකු ගිණුම් පාස්පොතෙහි ඡායා පිටපතක්
- සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්
- දරුවාගේ ළමා ඉතුරුම් පාස්පොත